

**SUPPLEMENT**

TO

**The Ceylon Government Gazette,**

**PART III.**

**FRIDAY, AUGUST 14, 1903.**

**NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.**

**T**AKE notice, that unless within three months from the 14th day of August, 1903, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more or such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,  
Special Officer.

*Description of Lands referred to.*

The following lots situated in the village of Talahagama in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Preliminary plan 86.

Lot	Name of Land.	Extent
		A. R. P.
21	... Dekettewehena ...	... 2 1 18

and bounded as follows: on the north by Dekettewehena belonging to Crown; on the east by Udumulla claimed by Kodituwakkuge Babaya, Dekettewekumbura belonging to Matara-achcharige Dingi Babaya and others (T.P. 111,528), Dekettewekumbura claimed by ditto; on the south by Badabeddaragewatta belonging to Weliheneradage Punhi Babaya and others; on the west by Dekettewehena belonging to Crown.

**ව**ෂී 1903 ක්වූ අගෝස්තු මස 14 වෙනි දින පටන් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම් වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට ගම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුකිම් සම්බන්ධව වෂී 1897, 1899 සහ 1900 ආඥපණ්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්තේගේ කොලඹ මෝදර හිල් හවුස් කන්තෝරුවේදී උන්තාන්තේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එකී ඉඩම් වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොයෙදුනොත්, එකී විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්තේගේ ඉහතකී ආඥපණ්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම් එක්කෝ එසින් අයිතිවාසිකමක් ගෙනැරදක්වනට නොයෙදෙන සෑම ඉඩම් රජසන්තක ඉඩම්කැරියට උන්තාන්තේගේ අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේ විසින් ප්‍රකාශ කරණ බව මෙයින් දැනගත යුතුයි.

ජේ. ජී. ප්‍රේසර්,  
විශේෂ මහත්‍ය්‍යවරයානන්තාන්තේගේ.

**ඉඩම්වල තොරතුරු.**

දකුණු පලාතට අයිති මාතර දිසත්‍ය්‍යකේ ගහබොඩපත්කුවේ තලුගාගම යන ගම පිහිටා තිබෙන මට අමුතාපු සහතික සිතියම්වල පෙනෙන මෙහි පහත දක්වන බිම්කවිටි, එනම් :—

I.

මුල් සිතියම 86.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. රූ. ප.
21	... දකැත්තාමේ හේන ...	... 2 1 18

මට මාසිම්—උතුරට රජසන්තක දකැත්තාමේ හේනද; නැගෙනහිරට කොඩිකුවක්කුගේ බබයා විසින් අයිතිවාසිකම් කියන උඩුමුල්ලද, මාතර අරච්චාරිගේ වින්තිබබයාට සහ තවත් අයට අයිති දකැත්තාමේ කුඹුරද (T.P 111,528), එම අය විසින් අයිතිවාසිකම් කියන දකැත්තාමේ කුඹුරද; දකුනට වැලිහේනේරදගේ පුච්චබබයාට සහ තවත් අයට අයිති බබබැද්දරගේ වතනද; බස්නාහිරට රජසන්තක දකැත්තාමේ හේනද.

இவ்வறிவித்தலின் தேதியாகிய 1903 ம் ஆண்டு-ந்த ஆவணிய 14 ந் தேதியிலிருந்து மூன்று மாதத்திற்குள் இதன் கீழ் விவரித்திருக்கும் காணிகளை அல்லது அக்காணிகளி லெவற்றையும் குறித்து உரித்துப்பேசு கோர்தல் யாருமிருந்தால், அவர்கள் 28 ம் பிரிவின்படி பாளைய காணிகளின் சட்டங்களின் 1897, 1899, 1900 ம் வருஷங்களில் ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் மூன்பாக கொழும்பு முகத்தவாரம் ஹில் அவுஸ் அவரது கந்தோரில் முகமுகமாய் அலலது எழுத்து மூலமாய் தெரிபட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி லெதையும் குறித்து யாதும் உரிமை அலலது உடந்தை காண்பியாதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தராக தம்மில் சொல்லப்பட்ட கட்டளைச்சட்டங்களிலுை தனக்குக் கொடுத்திருக்கும் தத்துவங் களைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவார்.

ஜே. ஜி. பெரேஸர்,  
குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.


தென் மாகாணத்தின் மாத்தறை டிஸ்திரிக்டில் கங்கபொடபத்துவையைச்சேர்ந்த தலகாமை என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படும் காணித்துண்டுகள், அஃதாவது இத்தோடணத்துக் குறிக்கப் பட்டு உறுதிப்படுத்திய டாப்புக்களில் விவரிக்கப்பட்டிருக்கின்றன :-

I.

பிரதமபடத்து இலக்கம் 86.

				விசாலம்.
அண்டு.	...	காணியின் பெயர்.	...	ஏ. ரு. ப.
21	...	தேக்கெத்தாவேகேன	...	2 1 18

எல்லை, வடக்கு-அரசாட்சிக்குள்ள தேக்கெத்தாவேகேன; கிழக்கு-கொழும்பு முகத்தவாரம் உரித் த பேசும் உடுமுல்லை, மாத்தறை ஆச்சாரிகே டிங்கப்பேயாவும் சிலிபர்களுக்குமுடைய தேக்கெத்தாவேகேனும்புர (T.P. 111,528), மேற்சொல்லியவர்கள் உரித்துப்பேசும் தேக்கெத்தாவேகேனும்புர; தெற்கு-பெலிகேனேறநா கே புன்சிப்பேயாவும் சிலிபர்களுக்குமுடைய படவெத்தறகேவத்த; மேற்கு-அரசாட்சிக்குள்ள தேக்கெத் தாவேகேன.



Scale of 16 Chains to an Inch.

Situation : Talahagama village in Gangaboda pattuwa.

Preliminary plan 86.

Lot.	Name of Land.	Extent.
A. R.		P. D. WARREN,
21	Dekattawehena	2 1 18
	Surveyor-General's Office, Colombo, June 16, 1903.	Assistant Surveyor-General.

II.

Preliminary plan 86.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
28	Wakadawilakuttiya	9 2 16

and bounded as follows : on the north by Dachchagederawatta claimed by H. Radage Babanis and others; on the east by Tumbagodawila claimed by H. R. Juwanis and others, Madarasingewatta belonging to M. Disan (T.P. 111,431), Madarasingewatta claimed by ditto, Idippiligewatta belonging to J. K. Don Bastian and others (T.P. 116,650); on the south by Berawakaladeniya claimed by Periya Tambi; on the west by the village limit of Wenagama.



